



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2114/25 - 2019 මාර්තු මස 13 වැනි බදාදා - 2019.03.13

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය

රජයේ නිවේදන

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත

3 වැනි වගන්තිය යටතේ නියමය

සංයෝධන පරිදි, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතෙක් 3 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මූදල් අමාත්‍ය මංගල සමර්ථීර වන මම, මෙම නියෝගය මගින් එම වගන්තිය යටතේ පනවන ලද 2019 මාර්තු මස 05 වැනි දිනැති අංක 2113/9 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන ලද උපලේඛනය (II) හි සඳහන් අයිතම අංක 7 පහත උපලේඛනයේ දක්වා ඇති පරිදි සංශෝධනය කරමි.

මංගල සමර්ථී,
මූදල් අමාත්‍ය.

2019 මාර්තු මස 13 වැනි දින,
කොළඹ 01,
මූදල් අමාත්‍යාංශයේ දී ය.

ශ්‍රී ලංකා උපලේඛනය

අංකය I	විස්තරය II	නිෂ්පාදන බද්ද III
7	2019 මාර්තු මස 05 වැනි දින හෝ එදිනට පෙර විදේශ විනිමය වැය තොවන පදනම මත ආනයනය කරන ලද හෝ 2019 මාර්තු මස 05 වැනි දින හෝ එදිනට පෙර නොවර ලිපිය විවෘත කර ආනයනය කර 2019 ජූනි මස 30 වැනි දින හෝ එදිනට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිශ්කාශනය කරන ලද ඕනෑම මෝටර වාහනයක්	ගෙවිය යුතු බද්ද හෝ සංයෝධන පරිදි 2017 තොවුම්බර 09 දිනැති අංක 2044/32 දරන ගැසට් නිවේදනයේ නිශ්චිතව දක්වා ඇති බදු අනුපාතය යන දෙකෙන් එම මෝටර වාහන ආනයනකරු විසින් තීරණය කරන ලද පරිදි

